

ශීර්ෂය 203 - ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 203 - ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 19 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 25 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුනරාවර්තන වැය විෂයයන් 8ක් සඳහා ප්‍රතිපාදිත එකතුව රු.39,165,000 ක් වූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.29,171,347ක් ඉතිරි වී තිබූ අතර එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයට ප්‍රතිශතයක් ලෙස සියයට 30 සිට සියයට 92 දක්වා පරාසයක් ගෙන තිබුණි.	රාජ්‍ය වියදම් පාලනය, වර්ෂය තුළ විශාල අලුත්වැඩියා කටයුතු සිදු නොවීම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් විදුලිය හා ජල බිල්පත් ගෙවීම, බිල්පත් නොලැබීම, පරිගණක සේවා ගිවිසුමට අදාළව අවම මිලක් තරඟකාරී මිල ගණන් කැඳවීම මත ලැබීම හා විභාග දෙපාර්තමේන්තුව විසින් දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාග හා ධර්මාචාර්ය විභාගය සඳහා ප්‍රතිපාදන අවශ්‍ය නොවන බව පැවසීම යනාදී කරුණු හේතුවෙන් ප්‍රතිපාදන ඉතිරිවූ බව දන්වා තිබුණි.	නිසි අධ්‍යයනයකින් යුතුව ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වීම.
(ආ) මූලධන වැය විෂයයන් 02ක් සඳහා ප්‍රතිපාදිත එකතුව රු.1,500,000 ක් වූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.1,280,260ක් ඉතිරි වී තිබූ අතර එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයට ප්‍රතිශතයක් ලෙස සියයට 67 ක් සහ සියයට 94ක් වී තිබුණි.	වර්ෂය තුළ විශාල අලුත්වැඩියා කටයුතු සිදු නොවීම, පුහුණු වැඩසටහන් අවලංගු වීම යනාදී කරුණු හේතුවෙන් ප්‍රතිපාදන ඉතිරිවූ බව දන්වා තිබුණි.	වෙන් කර ගනු ලැබූ ප්‍රතිපාදන අදාළ වැඩසටහන් සඳහා උපයෝජනය කළ යුතු වීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 ව්‍යාපෘති ඉටු කිරීමේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 වර්ෂයේ ඉදිකර නිම කිරීමට අපේක්ෂා කර තිබුණු මරදමඩු දේවස්ථානයේ වන්දනා ගෘහය සඳහා සමාලෝචිත වර්ෂයේදීත් රු.මිලියන 7.15ක ප්‍රතිපාදන වෙන් කර තිබුණද, ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිම කර නොතිබුණි.	මරදමඩු දේවස්ථාන වන්දනා ගෘහය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රු.මිලියන 40 ක් වූ අතර, දේවස්ථාන යටිතල පහසුකම් සඳහා සමාලෝචිත වර්ෂයේදී ප්‍රතිපාදන වෙන් වී තිබුණේ රු.මිලියන 7.15ක් පමණි. ප්‍රමුඛතාවය ලබාදිය යුතු අනෙකුත් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන්ද ප්‍රතිපාදන වෙන් කිරීමට සිදු වූ බැවින්, උක්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරන ලද රු. මිලියන 5 ට අදාලව පමණක් සංවර්ධන කටයුතු සිදු කරන ලද අතර, 2025 වර්ෂයේදී මේ වෙනුවෙන් රු. මිලියන 40 ක ප්‍රතිපාදන වෙන් වී ඇති බැවින්, ව්‍යාපෘතිය මෙම වසරේ නිම කිරීමට අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව දන්වා තිබුණි.	සැලසුම් කල පරිදි අදාළ කාලසීමාවන් ඇතුළත ව්‍යාපෘති නිම කළ යුතු වීම.

4.2 වෙනත් නිරීක්ෂණ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් හා තිරසර සංවර්ධන අරමුණු වශයෙන් හඳුනාගෙන තිබූ ක්‍රියානියාති ආගමික ස්ථාන හා දේවස්ථාන සඳහා පහසුකම් සැලසීම හා පෞරාණික දේවස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා සමාලෝචිත වර්ෂයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් රු.මිලියන 13ක් වෙන් කර ගෙන අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද, ඊට අදාළව නිර්නායක, ප්‍රතිපාදන ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තු ,පෙර ආධාර ලබා දුන් දේවස්ථාන කවරේද, ලබා දිය යුතු ආධාර ප්‍රමාණය යනාදී තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වා ගැනීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිවැරදිතාවය හා අවශ්‍යතා ඇති	දැනට ශ්‍රී ලංකාවේ පවතින පෞරාණික දේවස්ථාන පිළිබඳ සංගණනයක් මේ වන විට සිදු කර ගෙන යනු ලබන බවත් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම අවසන් වූ පසු අදාළ තොරතුරු වාර්තාවක් ලබා දෙන බවත් දන්වා තිබුණි.	දෙපාර්තමේන්තුව විසින් දේවස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ආධාර ලබා දීමේ නිර්ණායක හා විධිමත් ක්‍රමවේදයක් හඳුනා ගැනීමට කටයුතු කළ යුතු වීම.

දේවස්ථාන වලට ප්‍රමුඛතාව අනුව අදාළ
ආධාර මුදල් ලබා දී තිබේද යන්න
විගණයේදී සනාථ කර ගත නොහැකි
විය.

4.3 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ නිර්දේශය
(අ) 2017 ජුනි 28 දිනැති අංක 01/2017 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 07 ඡේදය ප්‍රකාරව 2024 වර්ෂය සඳහා වූ වත්කම් මිලදී ගැනීම හා අපහරණය පිළිබඳ තොරතුරු කොමිට්ට්‍ය ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර නොතිබුණි.	මේ පිළිබඳව කොමිට්ට්‍ය ජනරාල් කාර්යාලයෙන් තොරතුරු විමසුවද එවැනි ආකෘති පත්‍රයක් නොමැති බව ප්‍රකාශ කළ බව දන්වා තිබුණි.	චක්‍රලේඛය මගින් ආකෘති පත්‍රයක් හඳුන්වා දී නොතිබුණද චක්‍රලේඛය ප්‍රකාරව අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතු වීම.
(ආ) 2006 වර්ෂයේ දී ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පවරා තිබූ තලවිල වාරිකා නිවාසය පිහිටි ඉඩමේ අයිතිය දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	දෙපාර්තමේන්තුව විසින් මෙම නිල නිවාසය වසර ගණනාවක් තිස්සේ මනාව නඩත්තු කරමින් පවත්වාගෙන යන හෙයින් මෙම නිල නිවාසය අයත් ඉඩම දෙපාර්තමේන්තුව වෙත පැවරීම සුදුසු බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත නිර්දේශ කර ඇති බැවින් දෙපාර්තමේන්තුව වෙත පැවරීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු වනු ඇති බව දන්වා තිබුණි.	අදාළ වත්කම පවරා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු වීම.

4.4 කළමනාකරණ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මියගිය හා විශ්‍රාමගිය නිලධාරීන්ගෙන් අය විය යුතු එකතුව රු.244,190 ක ණය ශේෂ අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	විශ්‍රාම ගිය නිලධාරියාගේ විශ්‍රාම වැටුප ගෙවා ඇත්තේ 2024 දෙසැම්බර් මස සිට වන අතර මියගිය නිලධාරියාගේ මරණ පාරිතෝෂිකය මේ වන තෙක් ගෙවා නොමැත. ණය ශේෂ නිරවුල් කර දෙන මෙන් ඉල්ලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලිපි යවා ඇති බව දන්වා තිබුණි.	අය විය යුතු ණය ශේෂ අය කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු වීම.
(ආ) දහම් පාසැල් ගුරුවරුන්ට දීමනා, නිල ඇඳුම් වැනි අනුග්‍රහයන් ලබාදීමේදී ලියාපදිංචිය සම්බන්ධයෙන් සලකා බැලුවද, පවත්නා කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන හා ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති බවත් ඊට අදාළ දේවස්ථාන හා ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති පනත අනුමත කර ගැනීමටත් කටයුතු කර නොතිබුණි.	පනත කෙටුම්පත් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති නමුත් මේ වන තෙක් ඒ සඳහා අනුමැතිය ලැබී නොමැත. නමුත් අමාත්‍යාංශය මගින් පත් කරන ලද විද්වත් කමිටුවක් මගින් 2024 නොවැම්බර් මස සිට කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන හා ආගමික මධ්‍යස්ථාන විධිමත් ලෙස ලියාපදිංචි කිරීම සිදු කරමින් පවතින බව දන්වා තිබුණි.	දේවස්ථාන හා ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති පනත අනුමත කර ගැනීමට කටයුතු කළ යුතු වීම
(ඇ) දෙපාර්තමේන්තු වාහනයක් සම්බන්ධයෙන් සිදු වූ අනතුරකට අදාළව වර්ෂ 06 කට ආසන්න කාලයක සිට පවතින රු.137,707ක් වූ අලාභය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අලාභය ගෙවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනතුරට අදාළ අනෙක් පාර්ශවය වෙත දන්වා ඇතත්, ගෙවීම පැහැර හැර ඇති බැවින් නීතිපති විසින් නඩු පවරා ඇති නඩුව විභාග වෙමින් පවතින බව දන්වා තිබුණි.	අලාභය අය කර ගැනීමට කටයුතු කළ යුතු වීම.

5. යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් රෙගුලාසි 134 (2) සහ 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01/2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ 6 ඡේදය ප්‍රකාරව අභ්‍යන්තර විගණන සැලැස්ම පිළියෙල කිරීම විගණකාධිපති විමසා සිදු කළ යුතු වුවද සමාලෝචිත වර්ෂයේ අභ්‍යන්තර විගණන සැලැස්ම පිළියෙල කිරීමේදී ඒ අනුව කටයුතු කර නොතිබුණි.	2026 වසරට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කර විගණකාධිපතිවරයාගේ එකඟතාවය ලබාගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව දන්වා තිබුණි.	මුදල් රෙගුලාසි සහ අදාළ චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.